

2018.11.23 වන දින ප.ව. 02.00ට සිතාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී පවත්වන ලද කාර්මික සේවා කාරක සභා රැස්වීමේ වාර්තාව.

සභාගී වූ :

- 1. ගරු කාරක සභා සභාපති - ලියනගේ වන්දන කුමාර මැතිතුමා.
- 2. ගරු කාරක සභික - සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා.
- 3. ගරු කාරක සභික - එල්.නන්ද කුමාරසිංහ මැතිතුමා.
- 4. ගරු කාරක සභික - එච්. වරුණ දිලිප් කුමාර මැතිතුමා.
- 5. ගරු කාරක සභික - එච්.පී.උපුල් ප්‍රසන්න මැතිතුමා.
- 6. ගරු කාරක සභික - කේ.නිමල් යසසිරි කළුපහන මැතිතුමා
- 7. ගරු කාරක සභික - ඩබ්. අසෝක වැලිකල මැතිතුමා.
- 8. ගරු කාරක සභික - ජී.කුමුදිනී ජයවර්ධන මැතිතුමිය.
- 9. ගරු කාරක සභික - එම්.ඩී. මාලනී වන්දුලතා මැතිතුමිය.
- 10. ගරු කාරක සභික - එන්.පී.කේ. සමන්ති වන්දිකා දමයන්ති මැතිතුමිය.

සභාගීනොවූ :

- 1. ගරු කාරක සභික - පී.කේ. උපුල් ජිනේන්ද්‍ර කුලතිලක මැතිතුමා.

සභාගී වූ නිලධාරීන් :

- 1. ලේකම් - කේ.ඒ වන්දන පද්මසිරි මයා.
- 2. වැඩ අධිකාරී - ජයන්තා ජලතොටගේ මිය
- 3. කාර්යභාර නිලධාරී - පාදුක්ක - ඩී.සී.ජේ. අමරසිංහ මිය.
- 4. කාර්යභාර නිලධාරී - කොස්ගම - රේණුකා ඉද්දමල්ගොඩ මිය
- 5. කාර්යභාර නිලධාරී- කහභේන - ජී. වමරි පත්මලතා මිය
- 6. සංවර්ධන නිලධාරී - ඩී.ජී. ඉෂානි කමලිකා මිය

කාරක සභාව සඳහා පැමිණි සියලුදෙනා සාදරයෙන් පිළිගත් ගරු සභාපතිතුමා කාරක සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

01. පෙර කමිටුවේ ප්‍රගතිය.

- 1. වග, කඩුගොඩ දකුණ, වෙන්දේසිවත්ත, 290/4 හි පදිංචි රංජිත් සරත් පෙරේරා මහතා විසින් 2018.10.21 දිනැතිව කඩුගොඩ දුම්රියපොළ අසල වෙන්දේසි වත්තට යන මාර්ගය අඛණ්ඩ තත්වයේ පවතින බැවින් මාර්ගය ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා මාර්ගයේ පවතින පස් කන්ද කපා ඉවත් කරගැනීමට අවශ්‍ය බවත් එම පස් කන්ද නිවාස කිහිපයක වහලයට ඉහලින් පැවතීම

හේතුවෙන් නායයාමේ අවදානමක් ද පවතින බවත් දක්වමින් පස් කන්ද ඉවත් කර ගැනීමට අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලමින් අත්සන් ලේඛණයක් ද අංක 177/1999 පිඹුරේ පිටපතක් ද සමඟ යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් 2018.10.30 දින ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වූ අතර එම වාර්තාව අනුව පස්කැපීම සඳහා අනුමැතිය ලබාදීම මහින් ගැටළුකාරී තත්වයක් මතුවන බැවින් ඒ සඳහා අවසර ලබා නොදීමට කාරක සභාව තීරණය කරන ලදී.

2. “ප්‍රාදේශීය සභාව සතු ඉසුරු මාවත සම්බන්ධවයි” යන හිසින් යුතුව ප්‍රාදේශීය සභාව සතු මෙම මාර්ගයේ ඉඩම් හිමියන් විසින් පාර පුළුල් කිරීමේදී තමන් සතු ඉඩම් කොටස් වලින් කොටස් පරිත්‍යාග කර ඇත. මේ වනවිට පෙර තිබූ ප්‍රමාණයට වඩා දෙගුණයකින් නිවාස ගණන වැඩි වී ඇති අතර මෙම මාර්ගය තුළ ගමන් කරන වාහන ප්‍රමාණය ද වැඩි වී ඇත. මෙම මාර්ගය පටු වීම හේතුවෙන් මාර්ගයේ ගමන් ගන්නා පදිකයන් අසීරුතාවයට පත්වන බැවින් සභාවේ ගැසට් පත්‍රයේ සඳහන් කර ඇති ආකාරයට මෙම මාර්ගයට තාර දැමීමට පෙර මේ සඳහා ස්ථිර විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඉඩම් ලබාදුන් අයගේ අත්සන් ලේඛණයක් ද සමඟ ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව ගැසට් කරන ලද පළල ප්‍රමාණයන් භෞතිකව නොමැති බැවින් මෙම මාර්ගය සඳහා ඉඩම් ලබාදුන් ඉඩම් හිමියන් කැඳවා සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කරන ලදී.

3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා විසින් “සීතාවක ප්‍රාදේශීය සභාවට පොදු පාරක් වශයෙන් පවරාදීම හා සම්බන්ධවයි” යන හිසින් යුතුව 2018.10.23 දිනැතිව සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 433 බොල්ලතාව ග්‍රාම නිලධාරී වසමේ ලන්ද මාවත නැමති ඉඩමෙන් වැටී ඇති පොදු පාර සීතාවක ප්‍රාදේශීය සභාවට පවරාගෙන සංවර්ධනය කරදෙන ලෙස ඉල්ලමින් ඒ සඳහා අවශ්‍ය ලිපිලේඛණ ද සමඟ ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාව කාරක සභාව වෙත ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමටත් වාර්තාව ලැබීමෙන් පසු මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීමටත් තීරණය කරන ලදී.

4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ආර්. ගයාන් දුමින්ද මැතිතුමා විසින් “තුන්තාන කුඩළුවිල මැණිකේ මහත්මියගේ දේවාල අසල ස්වභාවික ජල බැස්ම අවහිර කිරීම සම්බන්ධයෙනි” යන හිසින් යුතුව 2018.10.24 දිනැතිව ඉහත මාර්ගය 1990 සිට ප්‍රේමරත්න යන අය විසින් අවහිර කිරීම හේතුවෙන් සියලු වැසි ජලය මාර්ගය හරහා ගමන් කිරීම හේතුවෙන් මහජනතාව මෙන්ම පාසල් ළමුන්ද මහත් අපහසුතාවයන්ට පත්වන බැවින් මෙම කාණුව විවෘත කිරීම වෙනුවෙන් ප්‍රතිපාදන වෙන්කරවාගෙන ඇස්තමේන්තු සකස් කර තාක්ෂණ නිලධාරී හා වැඩ අධිකාරීතුමියගේ නිර්දේශ ද ලබාගෙන ඇති බැවින් කාරක සභාවේ අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලමින් 2018.10.14 දිනැතිව “ස්වභාවික වැසි ජල කාණුව අවහිර කිරීම සම්බන්ධයෙනි” යන හිසින් යුතුව ප්‍රදේශවාසීන් විසින් ලබාදුන් ලිපිය ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වූ අතර එහිදී සභාව සතු මාර්ගයට දකුණු පසින් ඇති කාණුවෙන් ගලාඑන වැසි ජලය මාර්ගයේ

එක්වීම නිසා ප්‍රදේශවාසීන්ට දුෂ්කරතා ඇතිවන බවට අනාවරණය වූ බැවින් මෙහි කාණුවේ සිට මාර්ගයේ දෙපසින් කාණු යොදා වැසි ජල මාර්ගය හරහා යොදා ඇති බෝක්කුවට යොමුකර එතැන් සිට දැනට පවතින කාණුව හරහා වෙල් යායට ගලා යාමට සැලැස්වීම සුදුසු බවට තීරණය කරන ලදී. මෙම මාර්ගය හරහා බෝක්කුවක් යෙදීමට අනවශ්‍ය බැවින් ඒ සඳහා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ චන්දන කුමාර මැතිතුමා සහ ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර මැතිතුමා ඔවුන්ගේ විරෝධතාවය දක්වන ලදී.

5. අවිස්සාවේල්ල, අකරවිට, ආනන්දගම ජනපදයේ පිහිටි සීතාවක සුභ සාධක අවමංගල්‍යාධාර සමිතිය විසින් “ආනන්දගම රණවිරුගම සඳහා යන ප්‍රධාන මාර්ගය හා ආනන්දගම රණවිරුගම ප්‍රධාන මාර්ගයේ බෝධිය අසලින් ඇති පළවෙනි පටුමග සම්බන්ධවයි” යන හිසින් යුතුව 2018.10.12 දිනැතිව ආනන්දගම රණවිරුගම සඳහා යන ප්‍රධාන මාර්ගය අඩි 20 ක් පළල මාර්ගයක් වන අතර මේ වනවිට එම මාර්ගය දෙපස පොල්ගස්, කෙසෙල් ගස්, පුවක් ගස් වැනි ශාක වැවී මාර්ගය අවහිර වී ඇති බැවින් ඒවා කපා ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත්, ආනන්දගම රණවිරුගම ප්‍රධාන මාර්ගයේ බෝධිය අසලින් ඇති පළවෙනි පටුමග තුළ ඇති පොල්ගස ඉවත් කර දෙන ලෙසත්, එම ස්ථානයේ ඇති කාණුව පස් වලින් හා කුණු රොඩු වලින් වැසීම හේතුවෙන් වැසි ජලය මාර්ගය හරහා ගලායාම නිසා මාර්ගය අබලන් වී ඇති බැවින් මේ සඳහා ද සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාව කාරක සභාව වෙත ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.

6. හංවැල්ල, තුන්තාන, නො. 221/බී හි පදිංචි සැමසත් එදිරිපක්ෂ මහතා විසින් “විදුලි රැහැන් කණුවක් වෙනස් කරවා ගැනීමට ඉල්ලුම් කිරීම” යන හිසින් යුතුව 2018.09.28 දිනැතිව ගම්මැද්ද හරස් පාරේ සමන්ත එදිරිසිංහ මහතාට අයත් ඉඩමේ මුල්ලක ඇති විදුලි රැහැන් කණුවක ඇති අවහිරතාවය නිසා වාහනයක් හරවා ගැනීමට නොහැකි වී ඇති බැවින් “සමන්ත” මහතාගේ කැමැත්ත පරිදි වෙනස් කරදෙන ලෙස ඉල්ලමින් විදුලි රැහැන් කණුව වෙනස් කිරීමට කැමැත්ත ප්‍රකාශිත අත්සන් ලේඛනයක්ද සමඟ ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙය සභාව සතු නොවන පුද්ගලික පාරකි. ඒ අනුව පෞද්ගලිකව විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඉවත් කරගන්නා ලෙස දන්වා යැවීමට තීරණය කරන ලදී.

7. කොස්ගම, පහළ කොස්ගම, පන්සල පාර, අංක 240/1 හි පදිංචි ඇම්. සුමතිරත්න මහතා විසින් ඔහුගේ ඉඩමේ බස්නාහිරට අල්ලපු ඉඩමේ අඩි 70 ක් පමණ දිගට ඉදිකර ඇති ගොඩනැගිල්ලේ ඔහුගේ මායිමට බැඳ ඇති බිත්තියේ අඩි 2x2 කවුළු හයක් තබා ඇති අතර ඉදිරියේදී යම් අවහිරතාවයක් ඇතිවිය හැකි බැවින් කොස්ගම උප කාර්යාලයේ කාර්මික නිලධාරීතුමිය දැනුවත් කිරීමෙන් පසු ඇය විසින් මෙම ස්ථානය විමර්ශනය කර මෙවැනි කවුළු තැබීමට සැලසුමේ අනුමත කර නැති බැවින් කවුළු වැසීමට ගොඩනැගිල්ලේ හිමිකරුට දන්වා ඇත. නමුත් මේ වනතෙක් කවුළු වසා නැති බැවින් ප්‍රාදේශීය සභාවේ නීතිමය ප්‍රතිපාදනයන්ට අනුව මෙම කවුළු වැසීමට කටයුතු කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම

තාක්ෂණ නිලධාරී වාර්තාව කාරක සභාව වෙත ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.

8. “වැසි ජලය ගලාපීම සම්බන්ධවයි” යන හිසින් යුතුව වග, පින්තවල, බෝධිය අසල, නො. 112 හි පදිංචි මාලිනි රාජපක්ෂ මහත්මිය විසින් ඇයගේ නිවසට යාබද නිවසේ සිටින කුමුදු ප්‍රියශාන්ත යන අයගේ වහලයේ වැසි ජලය වැටීම නිසා මැටි බිත්තිය සේදී මැටි පවා ගැලවී යාමට පටන් ගෙන ඇති බැවින් මේ පිළිබඳව සොයාබලා යම්කිසි සහනයක් ලබාදෙන ලෙස ඉල්ලමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.ඒ.ප්‍රේමරත්න මැතිතුමා විසින් 2018.10.10 දින මහා සභාවට යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව අදාල පාර්ශවයන් සමඟ තාක්ෂණ නිලධාරීතුමිය සාකච්ඡා කර ඇති අතර 2018.12.20 දින වනවිට අදාල ස්ථානයේ පදිංචිකරු විසින් වැහිපිහිලී යොදා සකස් කිරීමට එකඟ වී ඇති බැවින් එකඟ වූ පරිදි ක්‍රියා නොකළහොත් යළි මේ සම්බන්ධයෙන් පියවර ගැනීමට තීරණය කරන ලදී.

9. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.ඩී. අයෝම මධු ප්‍රසාද් මැතිතුමා විසින් “විදුලි හා ටෙලිකොම් කණු ඉවත් කර නැවත සවිකිරීම සම්බන්ධවයි” යන හිසින් යුතුව 2018.10.22 දිනැතිව පාදුක්ක දම්පිටියාව පාරේ අතුරු මාර්ගයේ වන්දා ආරියබන්දු මහත්මියගේ නිවස ඉදිරිපිට ඇති විදුලි හා ටෙලිකොම් කණු හේතුවෙන් මාර්ගය අඩි 2 ක් පමණ ඇහිරී මාර්ගයේ ගමන් කිරීමට නොහැකි වී ඇති බැවින් මෙම අවහිරතා ඉවත්කර දෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙම විදුලි කණුව පිහිටා ඇත්තේ ප්‍රාදේශීය සභා ප්‍රවේශ මාර්ගයෙන් අතුරු මාර්ගයට පිවිසෙන ස්ථානය ආශ්‍රිතව වන අතර ප්‍රාදේශීය සභා මාර්ගය සඳහා අවහිරතාවයක් නොමැති බව දක්වා ඇත. ඒ අනුව පෞද්ගලිකව විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඉවත් කරගන්නා ලෙස දන්වා යැවීමට තීරණය කරන ලදී.

10. “මාර්ගයක් සීතාවක ප්‍රාදේශීය සභාවට පවරා ගන්නා ලෙස කරනු ලබන ඉල්ලීමකි.” යන හිසින් යුතුව පාදුක්ක, මලගල, නො. 254 හි පදිංචි සී. පද්මපෙරුම මහතා විසින් මලගල ඇඟලුම් කම්හලට යාබදව ඇති මලගල කහටගහලන්ද වතුයාය දක්වා ඇති මාර්ගයේ (282 ප්‍රධාන මාර්ගයේ) වාහන දෙකක් මාරුවීමට නොහැකි බැවින් මෙම මාර්ගය ප්‍රාදේශීය සභාවට පවරාගෙන මදක් විශාල කර ගමනාගමන අපහසුවක් නොමැති වන අයුරින් සකස් කරදෙන ලෙස ඉල්ලමින් අත්සන් ලේඛනයක් ද සමඟ ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙම ප්‍රවේශය නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමකින් වෙන් වී ඇත. මෙම මාර්ගය ප්‍රාදේශීය සභාව වෙත පවරාදෙන ලෙස නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා සිටීමට තීරණය කරන ලදී.

11. “අනවසරයෙන් හිතාමතා වැසි ජලය බැහැර කිරීම සම්බන්ධවයි” යන හිසින් යුතුව 2018.10.09 දිනැතිව ආර්.පී. ප්‍රසන්න ලක්මාල් මහතා විසින් ඔහුගේ නිවසට අසල්වැසි නිවසේ පදිංචි කුමුදු ප්‍රියශාන්ත මහතා විසින් හිතමතා වැසිජලය එවීම සම්බන්ධයෙන් මින් පෙර 2017.12.06, 2018.09.25 දිනයන් හි දී ද ලිපි මඟින් දැනුම් දී ඇතත් මේ දක්වා විසඳුමක් නොලැබුණු බැවින් මේ

සම්බන්ධයෙන් සුදුසු විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඡායාරූපයක් ද සමඟ ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්. ඒ. ප්‍රේමරත්න මැතිතුමා විසින් 2018.10.10.14 දින මහා සභාවට යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව අදාල පාර්ශවයන් සමඟ තාක්ෂණ නිලධාරීතුමිය සාකච්ඡා කර ඇති අතර 2018.12.20 දින වනවිට අදාල ස්ථානයේ පදිංචිකරු විසින් වැහිපිහිලි යොදා සකස් කිරීමට එකඟ වී ඇති බැවින් එකඟ වූ පරිදි ක්‍රියා නොකළහොත් යළි මේ සම්බන්ධයෙන් පියවර ගැනීමට තීරණය කරන ලදී.

12. “බෙරන්තාවේ විමල නා හිමි මාවත නම් කිරීම සම්බන්ධවයි” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.ඩී. අයෝම මධු ප්‍රසාද් මැතිතුමා විසින් 2018.10.15 දිනැතිව පාදුක්ක මොරගහතැන්න ශ්‍රී මහා විහාරයේ විහාරාධිපති හිමියන් ලෙස වර්තමානයේ කටයුතු කරන ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය බෙරන්තාවේ විමල නායක හිමියන් ප්‍රදේශයට ආගමික මෙන්ම සුවිශාල සමාජ සේවයක් ඉටු කරන බැවින් පාදුක්ක පුස්පැලි මාවත හා එම මාවතේ ඇති I, II, III, IV, V යන අතුරු මාර්ග “බෙරන්තාවේ විමල නාහිමි මාවත” ලෙස නම් කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන හා ගම්වාසීන්ගේ අත්සන් සහිත ඉල්ලීම් ලිපිය ද සමඟ ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව සභාව සතු මාර්ග දැක්වෙන ගැසට් පත්‍රයේ අංක 665 සිට 669 දක්වා ප්‍රවේශ මාර්ගයන් වන බැවින් මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

13. “ඉඩමේ ඉවුර කැඩීයාම වළක්වා ගැනීම සම්බන්ධවයි” යන හිසින් යුතුව හංවැල්ල, කළුඅග්ගල, මුණමලේ ජනපදය, අංක 667/2 හි පදිංචි එච්.පී. රංජිත් ගුණතුංග මහතා විසින් 2018.09.27 දිනැතිව ඉඩම අසල නිවසෙහි පදිංචි ඩබ්. සිරිසේන මහතාට දන්වා ඉඩම කැඩීයාම වළක්වා ගැනීමට (ඉවුර කැඩීයාම වැළැක්වීම සඳහා පූංචි බැම්මක් ඉදිකිරීමට) කටයුතු සලසා දෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සඳහා සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව බැම්මක් ඉදිකරන ලෙස ඩබ්. සිරිසේන මහතා වෙත දන්වා යැවීමට තීරණය කරන ලදී.

14. “මාර්ගය මැදට වී ඇති මාර්ග ලයිට් කණුව අයිත් කර ගැනීම සඳහා” යන හිසින් යුතුව තුන්තාන, ගම්මැද්ද ප්‍රදේශවාසීන් විසින් තුන්තාන, ගම්මැද්ද යන මාර්ගය මැදට වී ඇති ලයිට් කණුව ඉවත් කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සඳහා තාක්ෂණ නිලධාරී වාර්තාව අනුව මෙම මාර්ගය ප්‍රාදේශීය සභාව සතු මාර්ගයක් නොවන බැවින් මේ සම්බන්ධයෙන් පෞද්ගලිකව විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඉවත් කරගන්නා ලෙස දන්වා යැවීමට තීරණය කරන ලදී.

15. කොස්ගම, මුරුතගම, ගීෂපති, 9/1 හි පදිංචි එස්.ආර්. ගුණසේකර මහතා විසින් “ඉඩම් සෝදා යන ලෙස පස් ඉවත් කිරීම.” යන හිසින් යුතුව 2018.10.11 දිනැතිව ඉහත නම් සඳහන් අයගේ ඉඩමට එක් පැත්තක පහලින් පිහිටි ඉඩම් හිමි ඇලඩින් මහතා ඔහුගේ ඉඩමේ පස් මායිම දක්වා ඉවත් කරමින් සිටින බැවින් උසින් පිහිටි තමාගේ ඉඩමේ පස සෝදා යාමෙන් ඉඩමේ කොටස් ගැලවී යා හැකි බැවින් මේ පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සඳහා

කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාව කාරක සභාව වෙත ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.

16. “කාණු පද්ධතිය උඩ ගොඩනැගිලි ඉදිකර කාණු පද්ධතිය අවහිර කිරීම සම්බන්ධවයි” යන හිසින් යුතුව 2018.09.15 දිනැතිව ප්‍රදේශවාසීන් විසින් හංවැල්ල නගරය සහ පහත්ගම නගරය අතර ඇති හරස් පාරේ මුස්ලිම් පල්ලිය අසල (මායාදුන්න විද්‍යාලය ඉදිරිපිට) පාර හරහා වතුර බැසීමට ඇති බෝක්කුව වසා ගොඩනැගිල්ලක් ඉදිකිරීම හේතුවෙන් කාණුව වැසී දිනවලට උතුරායාමෙන් පාර සහ අවට ජලයෙන් යටවී පාරේ ගමන් කිරීමට අපහසු වී ඇති අතර දැඩි දුගඳකින් යුක්ත වන බවත් මේ පිළිබඳව සොයා බලා විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙය මාර්ග සංවර්ධන අධිකාරිය සතු බෝක්කුවක් වන බැවින් මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත දන්වා යැවීමට තීරණය කරන ලදී.

17. පාදුක්ක, වේරගල, දෙවනි පටුමග, අංක 60 හි පදිංචි එස්.ඒ.එස්. සුදේව මහතා විසින් “ප්‍රාදේශීය සභාවට අයත් වේරගල දෙවනි පටුමග ප්‍රවේශ මාර්ගයේ අඩි 3 ක පමණ කොටසක් දෙවනි පටුමග 67/2ඒ පදිංචි මාතරගේ වජීරා කුමුදුනී සහ විල්බර්ට් සමරසිංහ යන අයවචන් විසින් ඔවුන්ගේ ඉඩමට නතුකරගෙන සිටීම ඉවත් කරදෙන ලෙස කරනු ලබන කාරුණික ඉල්ලීමයි.” යන හිසින් යුතුව 2018.09.11 දිනැතිව ඉහත සඳහන් පුද්ගලයන් දෙදෙනා විසින් බලහත්කාරයෙන් අඩි 3 ක ප්‍රමාණයක් ප්‍රාදේශීය සභාව විසින් දමා ඇති තාර වලට උඩින් පස් දමා කණ්ඩියක් නිර්මාණය කර ඉඩමෙන් බැස ගිය වැසි ජලය ප්‍රවේශ මාර්ගයට හැරවීම හේතුවෙන් පාර කැඩී විශාල වලවල් සෑදී ඇති බැවින් තාර ටිකක් දමාදෙන ලෙස ඉල්ලමින් A1 – A 11 දක්වා සලකුණු කරන ලද ලේඛණද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදී ඇති වාර්තාව අනුව මෙම මාර්ගය සීතාවක ප්‍රාදේශීය සභාව සතු මාර්ගයක් නොවන බැවින් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහා අරමුදල් යෙදවිය නොහැකි බවත් අදාල මාර්ගයට ඇති ප්‍රවේශ අයිතිය ඉදිරිපත් කරන ලෙස පැමිණිලිකරු වෙත දන්වා ලිපි යවා ඇති බවට කාරක සභාව දැනුවත් කරන ලදී.

18. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් “අංගම්පිටිය ගනේගොඩ මාර්ගය පාලම ප්‍රතිසංස්කරණය කරගැනීම පිණිසයි.” යන හිසින් යුතුව 2018.10.25 දිනැතිව අංගම්පිටිය ප්‍රධාන මාර්ගයේ සිට අරුක්වත්ත ගනේගොඩ මාර්ගයේ පළමු පාලම කැඩීගොස් දැනට වාහන ගමනාගමනය නතර වී ඇති බැවින් මේ පිළිබඳව සොයාබලා කඩිනමින් පිළිසකර කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපියට අදාල ඉල්ලීම ඉටුකර ඇති බවට කාරක සභාව දැනුවත් කරන ලදී.

19. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් “හල්පේ පුස්සාගල මාර්ගයේ පාලම ප්‍රතිසංස්කරණය කර ගැනීම පිණිසයි” යන හිසින් යුතුව 2018.10.25 දිනැතිව ප්‍රාදේශීය සභාව සතු මාර්ගයක් (දැනට මිත්විසිතුරුගමට සහ හල්පේ වත්ත සඳහා ගමන් කිරීමට ඇති ප්‍රධාන මාර්ගය) වන මෙම මාර්ගයේ ඇති ප්‍රධානතම පාලම වන පුස්සාගල පාලමෙහි වැසී දිනවල ජලය පාලම උඩින්

ගමන් කිරීම හේතුවෙන් මේ වනවිට කැඩීයාමේ අවධානමක පවතින බැවින් මේ සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සඳහා ඇස්තමේන්තුවක් මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභාව වෙත ලබාදීමට කටයුතු කරන බවට පාදුක්ක තාක්ෂණ නිලධාරී කාරක සභාව දැනුවත් කළ අතර මෙම හල්පේ පුස්සාගල මාර්ගයේ පාලම හා ගවුසි පාලම අළුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත ලිපි යැවීමට තීරණය කරන ලදී.

20. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් “මැටිලඵව අඹගහවත්ත ඉඩමට ඇති මාර්ග ප්‍රාදේශීය සභාවට පැවරීම සම්බන්ධවයි” යන හිසින් යුතුව 2018.10.22 දිනැතිව ඉහත සඳහන් ඉඩමට පිවිසීමට ඇති මාර්ගය ප්‍රාදේශීය සභාවට පවරාගන්නා ලෙස ඉල්ලමින් මාර්ගය දෙපස පදිංචිකරුවන්ගේ ඉල්ලුම්පත්‍රය සහ පිඹුරුපත සමඟ ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව ඉඩම් හිමියන් දෙදෙනෙකුගේ සාධන පත්‍ර හා ඔප්පු පිටපත් ලබාගැනීමෙන් පසු පැවරුම් කටයුතු කිරීමට තීරණය කරන ලදී.

21. තුම්මෝදර, වෙන්දේසිවත්ත, අඹගස්යාය පිහිටි ග්‍රාම සංවර්ධන සමිතිය විසින් “තුම්මෝදර පොල්වත්ත රඹුටන් ගස් හන්දියේ සිට බටහිර කලටුවාව විදුහල දක්වා දිවෙන මාර්ගය ලියාපදිංචි කිරීම” යන හිසින් යුතුව තුම්මෝදර පොල්වත්ත රඹුටන් ගස් හන්දියේ සිට බටහිර කලටුවාව විදුහල දක්වා වැටී ඇති 1.8 km පමණ වන පාර ප්‍රාදේශීය සභාවට පවරාගෙන අලුත්වැඩියා කරදෙන ලෙස ඉල්ලමින් අදාල ලිපිලේඛණ ද සමඟ ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගෙන අදාල ලිපිලේඛණ සම්පූර්ණ කළ පසු කොට්ඨාශභාර මන්ත්‍රීතුමිය මහින් මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීම සුදුසු බවට තීරණය කළ අතර පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාව අනුව සභාව සතු කොටස 1550m ක් පමණ වේ. සියලුම පදිංචිකරුවන්ගේ එකඟතාවය ලබාදී නොමැති අතර එකඟතාවය ලබාගැනීම ද ප්‍රායෝගික නොවන බව තාක්ෂණ නිලධාරී වාර්තා කර ඇත. එම වාර්තාව සලකා බැලූ කාරක සභාව මෙම මාර්ගය පිළිබඳව සවිස්තර වාර්තාවක් ඉදිරි කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස තාක්ෂණ නිලධාරී වෙත දැන්වීමට තීරණය කරන ලදී.

22. “ASP ඉඩම් ව්‍යාපෘතියේ පොදු පහසුකම් කොටස සම්බන්ධයෙනි” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් 2018.09.27 දිනැතිව උග්ගල්ල කොට්ඨාශයට අයත් හල්පේ ග්‍රාමයෙහි පිහිටි ඉහත ඉඩම් කොටස් කර විකිණීමේ ව්‍යාපෘතියට අදාලව සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා පොදු පහසුකම් වෙනුවෙන් ආසන්න වශයෙන් අක්කර පහක පමණ ප්‍රමාණයක් වෙන්කර ඇති බැවින් එම ඉඩම තිබෙන ස්ථානය හා ප්‍රමාණයන් පිළිබඳව අවධානය යොමුකරන ලෙස දක්වමින් ලබාදෙන ලද ලිපිය සම්බන්ධයෙන් අනුමත කරන ලද පිඹුරු පිටපත් ද සමඟ ASP ඉඩම් ව්‍යාපෘතියේ නියෝජිත මහතෙකු 2018.12.04 දින කැඳවා සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කරන ලදී.

02. ලිපි ලේඛන සලකා බැලීම.

1. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මාග්‍රට් මල්ලිකාරච්චි මැතිතුමිය විසින් “ඊරියගොල්ල බෝක්කුව” යන නිසින් යුතුව 2018.11.19 දිනැතිව ඊරියගොල්ල ගම්වාසීන්ගේ අත්සන් ලේඛණයක් ද සහිත ඉල්ලීම් ලිපිය සමඟ ඉදිරිපත් කරන ලද 443/ඒ ග්‍රාම සේවා වසමේ පහත්ගම, ඊරියගොල්ල මාර්ගයේ බුදුමැදුර පිහිටා ඇති ස්ථානයේ සිට මීටර් 100 ක පමණ දුරින් පිහිටි බෝක්කුව වසර 02 ක පමණ සිට අබලන් තත්වයේ පවතින බැවින් එය පිළිසකර කරදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

2. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මාග්‍රට් මල්ලිකාරච්චි මැතිතුමිය විසින් “ඊරියගොල්ල මාර්ගය කොන්ක්‍රීට් කිරීම” යන නිසින් යුතුව 2018.11.19 දිනැතිව ඊරියගොල්ල ගම්වාසීන්ගේ අත්සන් ලේඛණයක් ද සහිත ඉල්ලීම් ලිපිය සමඟ ඉදිරිපත් කරන ලද 443/ඒ ග්‍රාම සේවා වසමේ පහත්ගම, ඊරියගොල්ල මාර්ගයේ 122 හයිලෙවල් පාර අසල සිට බුදුමැදුර පිහිටා ඇති ස්ථානය දක්වා මේ වනවිටත් කොන්ක්‍රීට් දමා සාදා නිමකර ඇති බවත් බුදුමැදුර ආසන්නයේ සිට තුංඹ හන්දිය දක්වා ඇති ඉතිරි මීටර් 100 ක පමණ දුර ප්‍රමාණය අබලන් තත්වයේ පවතින බැවින් එම මාර්ගය කොන්ක්‍රීට් කරදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මාග්‍රට් මල්ලිකාරච්චි මැතිතුමිය විසින් “සීතාවක ප්‍රාදේශීය සභාවට අතුරු පාරක් පවරා ගැනීම සඳහා” යන නිසින් යුතුව 2018.11.19 දිනැතිව පහත්ගම ඉහළ හංවැල්ල ඊරියගොල්ල පාරේ බුදු මැදුර අසලින් ඇතුල්වන අතුරු මාර්ගය සීතාවක ප්‍රාදේශීය සභාවට පවරාගන්නා ලෙස ඉල්ලමින් ඒ සඳහා අවශ්‍ය ලිපිලේඛණ ද සමඟ ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා තාක්ෂණ නිලධාරී වාර්තාව ලබාගෙන ඇති බැවින් මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්. නන්ද කුමාරසිංහ මැතිතුමා විසින් “පුද්ගලික පාරක් සීතාවක ප්‍රාදේශීය සභාවට පවරා ගැනීම” යන නිසින් යුතුව 2018.11.26 දිනැතිව 434 අකරව්ට ග්‍රාම නිලධාරී වසමේ රසික මායාදුන්න මහතාට අයත් ඉඩමෙන් දෙල්ගහවත්ත නම් වූ පුද්ගලික පාර ටී. විජේවර්ධන මහතාගේ නිවස දක්වා හා අවට ගෙවල් කිහිපයකට යන පුද්ගලික පාර පොකුණු වත්ත ඉඩම ද සීතාවක ප්‍රාදේශීය සභාවට පවරාගෙන සංවර්ධනය කරදෙන ලෙස ඉල්ලමින් ඒ සඳහා අවශ්‍ය ලිපිලේඛණ ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී..

5. එලමලවල ප්‍රදේශවාසීන් විසින් “පාර සභාව වෙත පවරාගැනීම” යන නිසින් යුතුව 2018.11.19 දිනැතිව 442/බී, එලමලවල ග්‍රාම සේවා වසමේ පැල්පොල එලමලවල ප්‍රධාන මාර්ගයේ අතුරු මාර්ගයක් වන ලයිට් පාර මාර්ගය සීතාවක ප්‍රාදේශීය සභාවට පවරාගෙන සංවර්ධනය කරදෙන ලෙස

ඉල්ලමින් තාක්ෂණ නිලධාරී වාර්තාව සහ අවශ්‍ය ලිපිලේඛණ සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් ඉදිරි මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

6. පාදුක්ක, අරුක්වත්ත, ජයසුන්දර පෙදෙස, නො. 218 පදිංචි ආර්.එච්. වනිගතුංග මහතා විසින් “අරුක්වත්ත ජයසුන්දර පෙදෙස, කොයින් කුඹුරට යන මාර්ගය ප්‍රාදේශීය සභාවට පවරාදීම සඳහා කරන ඉල්ලීමකි.” යන හිසින් යුතුව 2018.06.30 අරුක්වත්ත ජයසුන්දර පෙදෙසෙහි මදටිය ගඟවත්තෙන් අඩි 15 ක් ද කැලගඟ වත්තෙන් අඩි 10 ක් ද කොයින් කුඹුර හරහා අඩි 15 ක් ද වෙන් කර ඇති මාර්ගය ප්‍රාදේශීය සභාවට පවරාගෙන සංවර්ධනය කරදෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක්ද සමඟ ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා විසින් 2018.08.10 දින මහා සභාවට යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාව අනුව මාර්ගයට අදාළ පිඹුරු සැලසුම්/ ඔප්පු පිටපත් හා සාධන පත්‍ර ඉදිරිපත් කරන ලෙස දැන්වීමට තීරණය කරන ලදී.

7. “මාවල්ගම ප්‍රධාන මාර්ගයේ අංක 01 දරණ නිවස අසලින් පහලට ගමන් ගන්නා අතුරු මාර්ගය කොන්ක්‍රීට් හෝ තාර දමා පිළිසකර කර ගැනීම සඳහා” යන හිසින් යුතුව ප්‍රදේශවාසීන්ගේ අත්සන් සහිතව 2018.11.23 දිනැතිව මාවල්ගම ප්‍රධාන මාර්ගයේ අංක 01 දරණ නිවස අසලින් පහලට ගමන් ගන්නා අතුරු මාර්ගය කොන්ක්‍රීට් හෝ තාර දමා පිළිසකර කර දෙන ලෙස ඉල්ලමින් පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාව සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, සීතාවක ප්‍රාදේශීය සභාවට මාර්ගයක් පවරා ගැනීමේදී අවම වශයෙන් පාරේ පළල අඩි 10 ක් විය යුතු අතර මෙම මාර්ගයේ පළල ප්‍රමාණවත් නොවන බැවින් නියමිත ප්‍රමාණය දෙපස ඉඩම් වලින් ලබාදීමට කැමැත්ත පලකර ඔප්පු පිටපත් සමඟ අත්සන් ලේඛණයක් ලබාගැනීමෙන් අනතුරුව අදාළ ලිපිලේඛණ සම්පූර්ණ කර මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

8. වග, කලුඅග්ගල, ජනසව් මාවත, 308/ඒ හි පදිංචි ජී.වී. ජයවර්ධන මහතා විසින් “අනතුරුදායක ගල් බැම්මක් සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2018.10.29 දිනැතිව පෙර දී එවන ලද 2018.04.02 දිනැති ලිපියේ පිටපතක් ද අප විසින් යවන ලද 2018.09.28 දිනැති ලිපියේ පිටපතක් ද අංක 2828 දරණ පිඹුරේ පිටපතක් ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ භංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

9. භංවැල්ල, හැටන් නැෂනල් බැංකු ගොඩනැගිල්ල, අංක 26 සී1/2 හි පදිංචි වයි.එච්. එල්. පෙරේරා මහතා විසින් “වතුර බැසයන අපිරිසිදුව පවතින කාණුවක් බඳවා ගැනීම සඳහා කරනු ලබන ඉල්ලීම.” යන හිසින් යුතුව 2018.11.14 දිනැතිව භංවැල්ල බස් නැවතුම් පලේ සිට විකල්ප මාර්ගය ඔස්සේ ලංකා ෆොටෝ ආයතනය අයිනෙන් ගලා බසින අපිරිසිදු කාණුව සීමෙන්කියෙන් බැඳ උඩ ආවරණය නොකිරීම නිසා කාණුවෙන් ගලාඑන වතුරෙන් ඇති වී තිබෙන දුගඳ ඉතා අහිතකර බවද මදුරුවන් බෝ වීමට තිබෙන ඉඩකඩ ද වැඩි බව දක්වමින් මේ සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස දක්වමින්

ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා භංගුල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

10. වග, පින්තවල දකුණ, 87/1/පේ හි පදිංචි ජී. රසික කැලුම් මහතා විසින් “ස්වභාවිකව ගලාගිය වැසිජල මාර්ගය අවහිර කරමින් බැම්මක් බැඳීම” යන හිසින් යුතුව 2018.10.25 දිනැතිව ඔහුගේ ඉඩම් කට්ටියට පහලින් ඇති ඉඩම පාරිසරිකතත්ව හා අදාල ආයතනවල අධීක්ෂණයකින් තොරව පස්කපා ගොඩකර කැබලි කඩා විකුණන අතර ඔහුගේ ඉඩමට පහලින් ඇති ඉඩම් කැබැල්ල සැමසන් පෙරේරා (3^{වන} පුස්තැලි ඔය මාවත ගලගෙදර පාදුක්ක) යන අය මිලට ගෙන මේ වනතෙක් ජලය ගලාගිය ස්ථානය හරස්කොට බැම්මක් බැඳීම හේතුවෙන් වැසි වේලාවට ඉඩමේ වතුර පිරෙන අතර අසල්වැසි නිවෙස්වල වැසිකිළි වලවල් උතුරා ගොස් ගැටලු රාශියකට මුහුණ දී ඇති බව දක්වමින් ඔප්පු සහ පිඹුරු පිටපත් සමඟ ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී බී. සනී හෙක්ටර් පීරිස් මැතිතුමා විසින් “ප්‍රීමා පාර ආරම්භ වන ස්ථානයේ පාර සංවර්ධනය කර ගැනීම” යන හිසින් යුතුව 2018.11.16 දිනැතිව 428/සී මිරිස්වත්ත ග්‍රාම නිලධාරී වසමේ අළුත්අම්බලම ප්‍රීමා පාර ආරම්භ වන ස්ථානයේ පාර තාර ගැලවී විනාශ වී ඇති බැවින් එය සකස් කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී බී. සනී හෙක්ටර් පීරිස් මැතිතුමා විසින් “සර්වෝදය මාර්ගයට ඇතුළුවන ස්ථානය පුළුල් කරගැනීම” යන හිසින් යුතුව 2018.11.16 දිනැතිව 428 ඒ ග්‍රාම නිලධාරී වසමේ කොස්ගම මහා විද්‍යාලය අසල සර්වෝදය මාවතට ඇතුළුවන ස්ථානයේ අවිස්සාවේල්ලේ සිට පැමිණෙන වාහනයක් මාර්ගයට පිවිසෙන විට එම ස්ථානයේ පාරේ ඉඩ මදි බැවින් ඇතුළුවන ස්ථානය පුළුල් කිරීමට අවශ්‍ය කටයුතු සලසාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

13. වග, පින්තවල, රාජපොළ, නො. 34/12 හි පදිංචි එම්.කේ. ගාමිණී ජයසිංහ මහතා විසින් “ගනේලන්ද - පණුකැරලන්ද මාර්ගය ප්‍රාදේශීය සභාවට පවරා ගන්නා ලෙස කරනු ලබන ඉල්ලීම.” යන හිසින් යුතුව 2018.09.18 දිනැතිව පින්තවල - ගනේලන්ද ශෛලබිම්බාරාම රජමහා විහාරය මායිමේ සිට දකුණු පසට විහිදී ඇති මීටර් 250 ක් පමණ දුර ප්‍රමාණයකින් යුතු පණුකැරලන්ද යායේ අන්තය දක්වා වැටී ඇති අඩි 10 ක් පමණ පළල මාර්ගය ප්‍රාදේශීය සභාවට පවරාගෙන සංවර්ධන කරදෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛණයක්ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී විසින් ලබාදී ඇති වාර්තාව අනුව මෙම මාර්ගයට අදාල සැලසුම් /ඔප්පු / සාධන පත්‍ර ඉදිරිපත් කරන ලෙස දැන්වීමට තීරණය කරන ලදී.

14. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අශෝක වැලිකල මැතිතුමා විසින් “පෙර මුසු තාර ලබාගැනීම” යන හිසින් යුතුව 2018.11.10 දිනැතිව යටවතුර මලගල මාර්ගයේ ස්තාන (මීගහණේන අතුරු පාර සමඟ) කිහිපයක් තාර ගැලවී ගොස් විශාල වලවල් සෑදී ඇති බැවින් එම මාර්ගය ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා පෙර මුසු තාර කියුබ් 02 ක් ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

15. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් “උග්ගල්ල කොට්ඨාශයේ විවිධ ගැටළු සම්බන්ධවයි” යන හිසින් යුතුව 2018.11.23 දිනැතිව පහත සඳහන් ඉල්ලීම් 05 ඉටුකරදෙන ලෙස ඉල්ලමින් අංක 935 පිඹුරේ පිටපත් ද සහිතව යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

- i. උග්ගල්ල සිරිසුමන මාවතෙහි පාලම් දෙකක් අයිත කැඩීගොස් ඇත. (හියුම් පයිප්ප සහිත)
- ii. හල්පේ හේවාගම් වත්ත මාර්ගය සංවර්ධනය කරගැනීම.
- iii. හල්පේ පොදු සුසාන භූමිය මැන වෙන්කර ගැනීම.
- iv. ෆවුසි මාර්ගයේ පාලම සහ හල්පේ පුස්සාගල පාලම නැවත අවධානය යොමුකිරීම.
- v. ගනේගොඩ මාර්ගය පෙරමුසු ලබාගැනීම.

16. වග, බ්‍රැන්ඩ්ගම්පල, නො. 94/7 හි පදිංචි එම්.ඒ.ඩී. තරංග රොමේෂ් මහතා විසින් “නෙලුවත්තුඩුව පල්ලිය පාරට සම්බන්ධ වූ නව මාර්ග ප්‍රාදේශීය සභාවට පැවරීම සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2018.11.02 දිනැතිව 440/ඒ බ්‍රැන්ඩ්ගම්පල හා 440 නෙලුවත්තුඩුව ග්‍රාම සේවා වසම් දෙකට අයත් නෙලුවත්තුඩුව පල්ලිය පාරට සම්බන්ධ වූ නව මාර්ග ප්‍රාදේශීය සභාවට පවරාගෙන සංවර්ධනය කරදෙන ඉල්ලමින් එම මාර්ගය භාවිත කරන සියළුම ජනතාවගේ අත්සන් ලේඛනයක් ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා භංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

17. “මාර්ග නම් කිරීම සඳහා විරෝධතා කැඳවීම සම්බන්ධවයි. ජයවීරගොඩ නා සෙවණ පාර” යන හිසින් යුතුව 2018.11.19 දිනැතිව සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 443/ඩී ජයවීරගොඩ ග්‍රාම නිලධාරී වසමේ පිහිටි අංක 1887 හා 2014.10.31 දින ගැසට් පත්‍රයේ අනු අංක 25 යටතේ ගැසට් වී ඇති ජයවීරගොඩ පාරෙන් ආරම්භ වී පෞද්ගලික ඉඩමෙන් අවසන් වන “ජයවීරගොඩ ගුරුළුහේන පාර” “ජයවීරගොඩ නා සෙවණ පාර ” නමින් නම් කිරීමට 2018.08.10 දින මහ සභාවේ 05 (11) දරණ තීරණය පරිදි ඒකමතිකව සභා සම්මත වී ඇත. එම මාර්ගය නම් කිරීම සම්බන්ධයෙන් 2018.09.05 වන දින විරෝධතා කැඳවීමේ දැන්වීම් ප්‍රචාරය කළ අතර අතර එම විරෝධතා සීතාවක ප්‍රාදේශීය සභාව වෙත ලිඛිතව දැන්වීම සඳහා 2018.09.05 දින සිට 2018.10.05 දින දක්වා මසක කාල සීමාවක් ලබාදුන් අතර එම කාල සීමාව තුළ කිසිදු ලිඛිත විරෝධතාවයක් ඉදිරිපත් නොවූ බව දක්වමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, “ජයවීරගොඩ ගුරුළුහේන පාර” “ජයවීරගොඩ නා සෙවණ පාර ” නමින් නම් කිරීම සඳහා අනුමැතිය ලබාදීමට තීරණය කරන ලදී.

- 18. පාදුක්ක, පිටුම්පේ ගලබඩවත්ත, 59/සී හි පදිංචි පී.පී. තිලකරත්න මහතා විසින් “අප ප්‍රදේශයේ ගම අවසානයේ වූ ලයිට් කණුව මාරු කර ගැනීම සඳහා.” යන හිසින් යුතුව 2018.11.17 දිනැතිව පිටුම්පේ ගම් ප්‍රදේශයේ ගලබඩවත්ත කෙළවරෙහි ඇති නව ජල මාර්ගය අසල ඇති විදුලි කණුව උසින් තරමක් අඩු බැවින් කෙළවරේ ඇති නිවාස වලට වාහන ගමන් කිරීමේදී විවිධ අපහසුතාවලට මුහුණදීමට සිදුව ඇති අතර මෙම විදුලි රැහැන් පළුදු වුවහොත් ජීවිත හානි පවා සිදුවිය හැකි බැවින් උසින් වැඩි විදුලි කණුවක් සවිකර දෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය දැනුවත් කර ලිපියක් යැවීම සුදුසු බවට තීරණය කරන ලදී.

- 19. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඒ.ඩී.පී. ස්වර්ණලතා මැතිතුමිය විසින් “හියුම් පයිප්ප ලබාගැනීම සඳහා” යන හිසින් යුතුව 2018.11.09 දිනැතිව පහත්ගම වෙවැල්පනාව ප්‍රධාන පාරෙන් බෙදී යන, සීතාවක ප්‍රාදේශීය සභාව සතු අතුරු පාර (දුම්මලේ කන්දට යන පාර) පටන් ගන්නා ස්ථානයට (චන්ද්‍රසෝම මහතාගේ නිවස අසල) යොදා තිබූ හියුම් පයිප්ප කැඩී ඇති බැවින් පරීක්ෂා කර බලා සුදුසු පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

- 20. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඒ.ඩී.පී. ස්වර්ණලතා මැතිතුමිය විසින් “දුරකතන කණුවක් සහ විදුලි කණුවක් ඉවත් කර ගැනීම සඳහා” යන හිසින් යුතුව 2018.11.09 දිනැතිව දිද්දෙණිය කම්මලවත්ත ප්‍රධාන පාරෙහි එල්.කේ. සුමේද මනෝජ් මහතාගේ නිවස ඉදිරිපිට පාරෙහි ඇති විදුලි කණුව සහ දුරකතන කණුව නිසා පාරෙහි ගමන් ගන්නා වාහන වලට ගමන් කිරීමට නොහැකි වී ඇති බැවින් එම කණු දෙක (එකම ස්ථානයේ) ඉවත්කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

- 21. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එන්.පී.කේ. සමන්ති චන්ද්‍රිකා මැතිතුමිය විසින් 2018.11.22 දිනැතිව පැල්පොල ග්‍රාම නිලධාරී කොට්ඨාශ දෙකටඅයත් පැල්පොල කන්ද ගම්මානයට පිවිසෙන ප්‍රධාන මාර්ගය වැලිබල් ලංකා වැව්ලි සමාගම විසින් 2018.10.28 දින සිට අවහිර කිරීම හේතුවෙන් ගම්මානයේ ජීවත්වන ගම්වාසීන්ට පාරක් නොමැති වී ඇති බැවින් මේ සඳහා විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් ගම්වාසීන්ගේ අත්සන් සහිත ඉල්ලීම් ලිපිය ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීම සුදුසු බවට තීරණය කරන ලදී.

- 22. පාදුක්ක, අරුක්වත්ත උතුර, 317^ඒ හි පදිංචි ඇම්.ඩබ්. රත්නාවතී මහත්මිය විසින් 2018.10.13 දිනැතිව ඇයගේ ඉඩම පිටුපසින් වැසි වතුර ගලා ගිය දිය අගල ලක්ෂ්මන් වීරකෝන් යන අය විසින් දැනට අවුරුදු 4 ක පමණ කාලයක සිට අවහිර කිරීම නිසා නිවසේ මුළුතැන්ගෙය කොටස ජලයෙන්

යටවන බවත් මෙම දිය අගල 1371 පිඹුරේ පැහැදිලිව දැක්වෙන බැවින් එම දිය අගල යථා තත්වයට පත්කරදෙන ලෙස ඉල්ලමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා වෙත යොමුකරන ලදුව එතුමා විසින් කාරක සභාව වෙත යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

23. පාදුක්ක, ගලගෙදර, පුස්වැලි මාවත, නො. 3^{වැනි} පදිංචි ඩබ්ලිව්. එල්. එස්. ජේ. පෙරේරා මහතා විසින් “මාර්ගය පිළිසකර කර ගැනීම.” යන හිසින් යුතුව 2018.09.25 දිනැතිව ඔහුගේ නිවසට යන අතුරු මාර්ගය එනම් පුස්වැලි මාවතේ අතුරු මාර්ගයක් වන අරලිය මාවතෙන් බෙදෙන පහල මාර්ගය පයින් ගමන් කිරීමටවත් නොහැකි බැවින් එම මාර්ගය පිළිසකර කරදෙන ලෙස ඉල්ලමින් පදිංචිකරුවන්ගේ අත්සන් ද සහිතව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා වෙත යොමුකරන ලදුව එතුමා විසින් ගරු සභාපතිතුමා මඟින් කාරක සභාව වෙත යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

24. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා විසින් “අරුක්වත්ත වේරගල මාවත මාර්ගයේ පිවිසුම් ස්ථානයේ අවහිරතාවය සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2018.11.22 දිනැතිව අරුක්වත්ත වේරගල ගමට ඇතුල්වන ස්ථානයේ වේරගල හා ගලබොඩ මාර්ගය එකට එකතු වී යන මාර්ගය දැනට ක්‍රියාත්මක වන බෝපේ කෝට්ටේ පාර පුළුල් කිරීමේ සංවර්ධන යෝජනා ක්‍රමය නිසා අඩි 10’ ක් පමණ පාර කපා ඉවත් කර ඇති බැවින් පිවිසුම් මාර්ගයට වාහන ඇතුල් කිරීමේ අවහිරතා පවතී. එම ස්ථානයේ සංවර්ධන කටයුතු කරදීමට සංවර්ධන ආයතන (ICC) කැමැත්ත පලකර ඇති බැවින් ප්‍රාදේශීය සභාව සතු මෙම පාර සංවර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

25. පාදුක්ක, අරුක්වත්ත, ගනේගොඩ පෙදෙස, 1 වන පටුමග, නො. 178බී/1/ඩී හි පදිංචි බී.එම්. මානුවංශ මහතා විසින් ඔහුගේ නිවස මහා මාර්ගයට ගලායන වැසි ජලයෙන් යටවන තත්වයක් උදා වී ඇති බැවින් විකල්ප යෝජනාවක් ලෙස මාර්ගයේ කාණු පද්ධතියක් සකස්කර දෙන ලෙස දක්වමින් පැමිණ බලා මේ සඳහා විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා වෙත යොමුකරන ලදුව එතුමා විසින් ගරු සභාපතිතුමා මඟින් කාරක සභාව වෙත යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

26. හංවැල්ල, දිද්දෙණිය දකුණ, නො. 01 - ඒ හි පදිංචි එස්.කේ.බී.එල්. සිල්වා මහතා විසින් “නිවසට යන පාර ප්‍රාදේශීය සභාවට පවරාගෙන එම පාර නිසි පරිදි පිළිසකර කරගැනීම සඳහා කරනු ලබන කාරුණික ඉල්ලීම.” යන හිසින් යුතුව ස්ථීර පදිංචිකරුවන් 07 දෙනෙකුගේ අත්සන් සහිතව එම නිවැසියන් ගමන් කරන පාර (පාර්ථනා උත්සව ශාලාවට ඉදිරියෙන් ඇති වැලි පාර) වර්ෂාව පවතින

දිනයන්හිදී පරිහරණය කිරීමට අපහසු බවත් නිසි පරිදි කාණු පද්ධතියක් නොමැති වීමත්, පාරේ මුල වැසි වතුර ගලා යෑමට ඇති බෝක්කුව පූර්ණ ලෙස අවහිර වී ඇති බවත් දක්වමින් මේ සියලු කරුණු සලකා බලා ප්‍රාදේශීය සභාවට පවරාගෙන, එම පාර කොන්ක්‍රීට් දමා, නිසි පරිදි වැසි ජලය ගලා බැසීමට කාණු පද්ධතියක් සකසා නිසි පරිදි පිළිසකර කරදෙන ලෙස ඉල්ලමින් පිඹුරු පිටපත් ද අදාල ලිපිලේඛණ ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

27. ලංකා විදුලිබල මණ්ඩලය විසින් අංක ඒපීඑම්(පී)/ ඩීපීඑම්(ටීඩීඊ)/ ඊවී/ ටීඑල්/ 25 යටතේ 2018.10.15 දිනැතිව “යෝජිත අධිබලැති 132kV විදුලි රැහැන් පද්ධතිය (පාදුක්ක සිට හොරණ දක්වා)” යන නිසින් යුතුව සිතාවක ප්‍රාදේශීය සභාව විසින් අංක සීප්‍රාස1/3/වීවීඩ/2018/14 යටතේ 2018.09.05 දින යවන ලද ලිපියට පිළිතුරු සපයමින් හොරණ පාදුක්ක (132kV) සම්ප්‍රේෂණ රැහැන් පද්ධති ව්‍යාපෘතිය සඳහා අදාල අනෙකුත් ආයතන වලින් ලබාගත් නිර්දේශයන්ගේ පිටපත් හා සම්ප්‍රේෂණ මාර්ග දැක්වෙන 1:50000 පිඹුරු සිතියමක් ද සමඟ එකඟතාවය ලබාදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

28. පුවක්පිටිය, හිඟුරල, දිගපත පාර, නො. 617/4/1 හි පදිංචි එච්.කේ. ප්‍රියංගිකා මහත්මිය විසින් “ස්වභාවික ලෙස ගලා ගිය ජල බැස්ම අවහිර කිරීම සම්බන්ධවයි.” යන නිසින් යුතුව 2018.11.01 දිනැතිව ඇයගේ නිවස අසලින් දිගපත ප්‍රධාන මාර්ගයේ වර්ෂා කාලයේදී ස්වභාවික ලෙස නිර්මාණය වූ කාණුවක් ඔස්සේ ගලා ගිය අතර එම කාණුව නො. 617/1, දිගපත පාර, හිඟුරල, පුවක්පිටිය පදිංචි අමිල නිශාන්ත සහ ඔහුගේ මව විසින් 2018.05.16 දින ගල් බැම්මක් යොදා අවහිර කරන ලදී. පසුව වරින් වර අවහිර කිරීම් කළ අතර මේ වනවිට කාණුව තහඩු යොදා අවහිර කර ඇති බැවින් මේ පිළිබඳව සොයා බලා අවහිර කිරීම් ඉවත් කරදෙන ලෙස ඉල්ලමින් තාක්ෂණ නිලධාරී වාර්තාව ද සමඟ ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, තාක්ෂණ නිලධාරී වාර්තාව අනුව ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීම සුදුසු බවට තීරණය කරන ලදී.

29. සිතාවක ප්‍රාදේශීය සභාව මගින් කොට්ඨාශ මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රමදාන වැඩසටහන 2018 වර්ෂයේ දෙසැම්බර් මාසයේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන දිනයන් පහත පරිදි ඉදිරිපත් කර ඇති අතර මේ අනුව අදාල මන්ත්‍රීතුමා සමඟ සාකච්ඡා කර ශ්‍රමදාන වැඩසටහන සාර්ථකව ඉටුකිරීමට පියවර ගන්නා ලෙස වැඩ අධිකාරී, අදාල කාර්යභාර නිලධාරීන් හා කර්මාන්ත පරිපාලකවරුන්ට කාරක සභාව උපදෙස් ලබාදෙන ලදී.

- 2018.12.02 දින - විමල් ප්‍රසන්න මැතිතුමා
- 2018.12.09 දින - නිමල් යසසිරි කළුපහන මැතිතුමා

03. සාකච්ඡා සටහන්

1. සීතාවක ප්‍රාදේශීය සභාව සතු මාර්ග සකස් කිරීමේ මාර්ගය දෙපස කාණු පද්ධතිය අනවසරයෙන් අල්ලාගැනීම හේතුවෙන් ගැටළු රාශියක් මතුවී ඇති බවත් සභාව සතුව පිඹුරුපත් නොමැතිවීම මීට ප්‍රධාන හේතුවක් බවට සාකච්ඡා කළ අතර, මේ වනවිට පිඹුරුපත් සකස් කිරීම සඳහා ඇස්තමේන්තු සකස් කර අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවට ගරු ලේකම්තුමා කාරක සභාව දැනුවත් කරන ලදී.

2. කාරක සභාව අවස්ථාවන් වලදී සාකච්ඡා කරනු ලබන විවිධ ගැටළු වලට අදාළව නිලධාරීන් විසින් ලබාදිය යුතු වාර්තා නියමිත දිනට ලබානොදීම සම්බන්ධයෙන් කාරක සභා මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධයක් මතු වූ අතර අදාළ වාර්තා ලබාදීම සම්බන්ධයෙන් නිලධාරීන් දැනුවත් කරන ලදී.

3. කොන්ත්‍රාත් ආයතන මගින් පාරවල් තාර දැමීමේදී නිසි ප්‍රමිතියකින් තොරව කිසිදු නිලධාරියෙකුගේ අධීක්ෂණයකින් තොරව රාජ්‍ය ආයතන නිවාඩු දිනයන් වන සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හිදී සකස් කරනු ලබන අතර මේ පිළිබඳව කොන්ත්‍රාත් ආයතන සමඟ සාකච්ඡා කිරීමට තීරණය කරන ලදී.